

ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලය - 2014

ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේ 2014 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, ශුද්ධ වත්කම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හා වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1971 අංක 38 දරන මුදල් පනතේ 13(1) වගන්තිය සහ 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 107 (5) උප වගන්තිය සහ 108 වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. විශ්ව විද්‍යාල පනතේ 108 (1) උප වගන්තිය ප්‍රකාර විශ්ව විද්‍යාලයේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම.

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

1.3 විගණකගේ වගකීම

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන්ට (ISSAI 1000 - 1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදු කරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබා ගැනීම පිණිස විගණනය සැලසුම් කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට උපකාරී වන විගණන සාක්ෂි ලබාගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටීන්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගේ අවදානම් තක්සේරු කිරීම් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස විශ්ව විද්‍යාලයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නා වූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් විශ්ව විද්‍යාලයේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදාගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ. විගණනයේ විෂය පථය හා ප්‍රමාණය තීරණය කිරීම සඳහා 1971 අංක 38 දරන මුදල් පනතේ 13 වගන්තියේ (3) හා (4) උපවගන්තිවලින් විගණකාධිපති වෙත අභිමතානුසාරී බලතල පැවරේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.4 තත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්වගණනය කරනු ලැබේ.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 තත්වගණනය කළ මතය

මෙම වාර්තාවේ 2.2 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2014 දෙසැම්බර් 31 දිනට ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේ මූල්‍ය තත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

2.2.1 ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතී

පොත් අගය ශුන්‍ය ලෙස පෙන්වා තිබූ නමුත් විශ්ව විද්‍යාලයේ මෙහෙයුම් කාර්යයන් සඳහා තවදුරටත් යොදා ගනිමින් පැවති එකතුව රු. 54,793,397 ක් වටිනා ස්ථාවර වත්කම් විෂයයන් 04 ක් ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතී අංක 07 ප්‍රකාරව ප්‍රත්‍යාගණනය කර සාධාරණ අගය පොත්වල දැක්වීමට කටයුතු කර නොතිබුණි.

2.2.2 ගිණුම්කරණ අඩුපාඩු

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) රාජ්‍ය ප්‍රදාන ගිණුම් තැබීම හා රාජ්‍ය ප්‍රදාන මඟින් ස්ථාපිත කර ඇති වත්කම් ක්‍රමක්ෂය කිරීම සම්බන්ධ ගිණුම්කරණ ප්‍රතිපත්ති විශ්ව විද්‍යාල විසින් හඳුනාගෙන නොතිබුණි. සමාලෝචිත වර්ෂය අවසානයට රාජ්‍ය ප්‍රදාන ප්‍රමාණය රු. 2,568,722,000 ක් වූ අතර, එය නියෝජනය වූ ජංගම නොවන වත්කම්වල ශුද්ධ අගය රු. 1,156,324,406 ක් විය.
- (ආ) සමාලෝචිත වර්ෂයේදී මහාභාණ්ඩාගාරයෙන් වයඹ විශ්ව විද්‍යාලය සඳහා ලද මුළු ප්‍රාග්ධන මූල්‍ය ප්‍රදානය රු. 604,100,000 ක් වූ අතර, පුනරාවර්තන මූල්‍ය ප්‍රදානය රු. 703,275,000 ක් විය. කෙසේ වුවද මූල්‍ය ප්‍රකාශන අනුව ප්‍රාග්ධන ප්‍රදානය රු. 624,675,000 ක් හා පුනරාවර්තන ප්‍රදානය රු. 682,700,000 ක් වූ අතර අයහාර ප්‍රදාන රු. 20,575,000 ක් ප්‍රාග්ධන ප්‍රදාන ලෙස ගිණුම් ගතකර තිබීම මෙම වෙනසට හේතු වී තිබුණි.
- (ඇ) සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට භාණ්ඩ සමීක්ෂණ වාර්තාව අනුව හඳුනාගෙන තිබුණු පිරිවැය රු. 45,644 ක් වූ භාවිතයට ගත නොහැකි භාණ්ඩ සහ පිරිවැය රු. 1,708,108 ක් වූ පරිහරණයට නොගන්නා භාණ්ඩවල සාධාරණ අගය පෙන්වුම් කිරීම සඳහා අවශ්‍ය ගැලපීම් සිදුකර නොතිබුණි.
- (ඈ) ඉදිකිරීම් නිමකර විධිමත් පරිදි විශ්ව විද්‍යාලයට භාරදී නොතිබූ මාකපුර පරිශ්‍රයේ වූ ශිෂ්‍ය නේවාසිකාගාර ගොඩනැගිලි දෙක සඳහා විශ්ව විද්‍යාලය විසින් වැය කර තිබුණු රු. 5,341,038 ක මුදල ගොඩනැගිලි යටතේ ප්‍රාග්ධනික කර තිබුණි.

- (ඉ) භාණ්ඩ සමීක්ෂණ වාර්තා අනුව ප්‍රයෝජනයට ගත නොහැකි භාණ්ඩ ලෙස හඳුනාගත් පිරිවැය රු. 2,638,573 ක් වූ දේපල පිරියත හා උපකරණ අපහරණය කර තිබුණද එහි පිරිවැය හා සම්බන්ධ ක්ෂය ප්‍රමාණය පොත්වලින් ඉවත් කිරීමට කටයුතු කර නොතිබුණි.
- (ඊ) ප්‍රාග්ධන වත්කම් පුනරුත්ථාපනය සහ වැඩිදියුණු කිරීම සඳහා වූ ප්‍රතිපාදන වශයෙන් සමාලෝචිත වර්ෂයේදී ලැබුණු රු. 37,500,000 ක් මූලධන ආධාර මුදලින් රු.2,774,000 ක් පුනරාවර්තන කාර්යයන් සඳහා වැය කර තිබූ අතර එය පුනරාවර්තන වියදම් ලෙස ගිණුම් ගත කර තිබුණි.
- (උ) විශ්වවිද්‍යාලය නමින් වූ රාජ්‍ය බැංකු දෙකක පැවති රු. 306,500 ක් වූ තැන්පතු හඳුනාගෙන ගිණුම් ගත කිරීමට කටයුතු කර නොතිබුණි.
- (ඌ) 2012 වර්ෂයේදී ගබඩාවේ ඇතිව තිබුණු රු. 31,250 ක තොග උභ්‍යන්තරය හා ආරම්භ කිරීමට යෝජිත වූ එහෙත් ආරම්භ නොකළ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලාව සඳහා වැය කර තිබුණු රු. 144,448 ක මුදල ඇතුළුව මුළු එකතුව වූ රු. 175,698 ක් විධිමත් අනුමැතියකින් තොරව මුදල් කමිටු තීරණ පරිදි කපා හැර තිබුණි.
- (එ) ශ්‍රී ලංකා කෘෂිකර්ම පර්යේෂණ ප්‍රතිපත්ති සභා පාඨමාලාව හා බාහිර පුහුණු පාඨමාලාව වෙනුවෙන් විශ්ව විද්‍යාලය විසින් වැය කර තිබූ පිළිවෙලින් රු. 38,114 ක්, රු. 61,215 ක් ලෙස එකතුව රු. 99,329 ක මුදල අදාළ පාඨමාලාවල වැයක් ලෙස ගිණුම්ගත නොකර විශ්ව විද්‍යාලයේ වැයක් ලෙස ගිණුම්ගත කර තිබුණි.

2.2.3 විගණනය සඳහා සාක්ෂි නොවීම

එකතුව රු. 1,111,768,027 ක් වූ ස්ථාවර වත්කම් සඳහා ඉඩම් ඔප්පු, පැවරුම් නියෝග, ස්ථාවර වත්කම් ලේඛන හා උපලේඛන යනාදී සාක්ෂි විගණනයට ඉදිරිපත් නොකෙරුණි.

2.3 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) වර්ෂ 03 සිට වර්ෂ 19 දක්වා කාලපරාසයක සිට පැවත එන කාර්ය මණ්ඩල ණය රු.8,990 ක්, ආපදා ණය ශේෂය රු. 116,356 ක්, පුස්තකාල පොත් හා සභරා මිලදී ගැනීමට ලබාදුන් අත්තිකාරම් රු. 470,597 ක් සහ ඉදිකිරීමේ අත්තිකාරම් රු.2,486,208 ක් පියවීමට කටයුතු කර නොතිබුණි.
- (ආ) වර්ෂයකට වැඩි කාලයක සිට පැවත එන රු. 482,503 ක ගෙවිය යුතු මුදල් පියවීම සඳහා කටයුතු කර නොතිබුණි.
- (ඇ) වර්ෂයකට වැඩි කාලයක සිට පැවත එන වෙනත් වගකීම් විෂයයන් 06 ක එකතුව වූ රු. 719,550 ක්ද, ගෙවිය යුතු ගිණුම් ශේෂය තුළ වූ රු. 1,751,587 ක්ද සමාලෝචිත වර්ෂය අවසානයට ගිණුම් ප්‍රකාශනවල දක්වා තිබුණි.
- (ඈ) 2006, 2008 හා 2009 වර්ෂයන්හිදී සභරා දෙකක් මිලදී ගැනීම සඳහා ලබාදී තිබූ අත්තිකාරම්වලින් රු. 307,045 ක් සමාලෝචිත වර්ෂය අවසාන වන විටද පියවාගෙන නොතිබුණි.

2.4 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

පහත සඳහන් අනුකූල නොවීම් නිරීක්ෂණය විය.

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට යොමුව	අනුකූල නොවීම
<p>(අ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහයේ XIX පරිච්ඡේදයේ 4.1 ප්‍රකාරව හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ 2013 අගෝස්තු 29 දිනැති අංක 12/2013 දරන වක්‍රලේඛය</p>	<p>I වක්‍රලේඛ විධිවිධානයන්ගෙන් බැහැරව නිල නිවාස පහසුකම් සැපයීම් වෙනුවෙන් ලේඛකාධිකාරීවරයාට හා පුස්තකාලාධිපතිවරයාට පාලක සභා තීරණයන් මත මාසිකව රු.10,000 බැගින් සමාලෝචිත වර්ෂයේදී රු. 220,000 ක දීමනාවක් ගෙවා තිබුණි. මෙවැනි දීමනාවක් රජයේ නිලධාරීන්ට ගෙවීම සඳහා වූ අනුමැතියක් විගණනයට ඉදිරිපත් නොවුණි.</p> <p>II තවද විශ්වවිද්‍යාලයේ විධායක නිලධාරීන්ගේ නේවාසිකාගාරයේ පදිංචිව සිටීම හේතුවෙන් ලේඛකාධිකාරීවරයාගෙන් සමාලෝචිත වර්ෂයේදී රු.7,950 ක් අයකර තිබුණි. ඒ අනුව ලේඛකාධිකාරීවරයා කිසියම් මුදලක් ගෙවා විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ලැගුම් ගන්නේය යන සැකය විගණනයේදී බැහැර කළ නොහැක.</p>
<p>(ආ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය</p>	
<p>(i) මුදල් රෙගුලාසි 271 (2) (අ) (ආ)</p>	<p>2001 වර්ෂයේ සිට 2013 දෙසැම්බර් 31 දින දක්වා නොගෙවන ලද රු.111,113 ක වැටුප් සම්බන්ධයෙන් රෙගුලාසි ප්‍රකාරව කටයුතු නොකර ජංගම වගකීම් ලෙස පෙන්වා තිබුණි.</p>
<p>(ii) මුදල් රෙගුලාසි 396 (ඇ)</p>	<p>වටිනාකම රු. 200,649 ක් වූ නිකුත් කරන ලද නමුත් ගෙවීම සඳහා ඉදිරිපත් නොකළ මාස 06 ක කාලය ඉක්ම වූ චෙක්පත් 16 ක් සම්බන්ධයෙන් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කර නොතිබුණි.</p>
<p>(ඇ) 2014 පෙබරවාරි 11 දිනැති අංක 02/2014 දරන කළමනාකරණ සේවා වක්‍රලේඛය</p>	<p>වක්‍රලේඛය මඟින් පෙන්වාදී තිබූ ක්‍රමවේදය අනුගමනය නොකර වයඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරුන් හා අනිකුත් නිලධාරීන් 157 දෙනෙකුට පර්යේෂණ දීමනාව ලෙස සමාලෝචිත වර්ෂයේදී රු. 24,238,719 ක් ගෙවා තිබුණි. මෙම දීමනාව රජයේ අනිකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ටද ගෙවිය හැකිවන සේ වැඩපිළිවෙලක් මෙම වක්‍රලේඛය මඟින් යෝජනා කර තිබුණද එම යෝජනා ක්‍රමයේ කොන්දේසි නොතකා ඉතා ලිහිල් පදනමක් මත</p>

විශ්වවිද්‍යාල කාර්ය මණ්ඩලයට මෙම දීමනා ගෙවා ඇති බව නිරීක්ෂණය විය.

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, 2014 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා විශ්ව විද්‍යාලයේ කටයුතුවල මූල්‍ය ප්‍රතිඵලය රු. 101,915,000 ක උනතාවයක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලය රු. 135,853,000 ක උනතාවයක් විය. ඒ අනුව ඉකුත් වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලයෙහි රු. 33,938,000 ක වර්ධනයක් නිරීක්ෂණය විය.

3.2 විග්‍රහාත්මක මූල්‍ය සමාලෝචනය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) මූල්‍ය කාර්යසාධනය

මූල්‍ය කාර්යසාධනය සම්බන්ධයෙන් පහත කරුණු නිරීක්ෂණය කරනු ලැබේ.

- (i). සමාලෝචිත වර්ෂයේ විශ්ව විද්‍යාලය විසින් උපයාගත් ආදායම සියයට 71 කින් වර්ධනය වී තිබුණද, එහි ඇතුළත් ආයෝජන ආදායම් ඉකුත් වර්ෂය සමඟ සැසඳීමේදී රු. 1,472,000 කින් වැඩිවී තිබූ අතර, එය ප්‍රතිශතයක් ලෙස සියයට 4,329 ක් විය. එසේම ආයෝජනවල වටිනාකම ඉකුත් වර්ෂය සමඟ සැසඳීමේදී සියයට 73 කින් වර්ධනය වී තිබුණි. මෙම තත්ත්වයට හේතුවී ඇත්තේ ඉකුත් වර්ෂයේදී විගණනයෙන් පෙන්වා දුන් පරිදි ජංගම ගිණුම්වල තිබූ අතිරික්ත ශේෂයන් කෙටිකාලීනව ආයෝජනය කර පොලී ආදායමක් උපයා ගැනීමේ ක්‍රමවේදයක් වර්ෂය තුළදී අනුගමනය කිරීම විය.
- (ii). ඉකුත් වර්ෂය සමඟ සැසඳීමේදී සමාලෝචිත වර්ෂය තුළදී විශ්ව විද්‍යාලයේ මුළු වියදම සියයට 18 කින් වර්ධනය වී තිබුණි. වැටුප් හා වෙනත්, ගමන් වියදම් හා යැපීම් දීමනා, සැපයුම් හා පාරිභෝජන ද්‍රව්‍ය, කොන්ත්‍රාත් සේවා, අනිකුත් පුනරාවර්තන වියදම්, ශිෂ්‍යාධාර සහ නඩත්තු සේවා යන වියදම්හි රු.117,427,271 ක වර්ධනයක් නිරීක්ෂණය වූ අතර ඒවායේ ප්‍රතිශතය සියයට 5 ක සිට සියයට 109 ක් දක්වා වූ පරාසයක පැවතුණි. මෙම වියදම් වැඩිවීම තුළ නිලධාරීන්ට ගෙවා ඇති ගමන් වියදම්වල සැලකිය යුතු වර්ධනයක් ඇති වී තිබුණි.

(ආ) මූල්‍ය තත්ත්වය

මූල්‍ය තත්ත්වය සම්බන්ධයෙන් පහත නිරීක්ෂණ කරනු ලැබේ.

- (i). සමාලෝචිත වර්ෂය අවසානයට ජංගම නොවන වත්කම් ඉකුත් වර්ෂය සමඟ සැසඳීමේදී සියයට 42 කින් වර්ධනයට දේපල පිරිසත හා උපකරණවල වටිනාකම සියයට 20 කින් වැඩිවීම හා කෙරිගෙන යන වැඩවල වටිනාකම සියයට 108 කින් වැඩිවීම ප්‍රධාන වශයෙන් බලපා තිබුණි.

- (ii). ජංගම නොවන වගකීම් ඉකුත් වර්ෂය සමඟ සැසඳීමේදී සියයට 29 කින් වර්ධනය වී තිබූ අතර, ඉකුත් වර්ෂයේදී රු. 39,000 ක වැය නොවූ මූලධන ආධාර සමාලෝචිත වර්ෂයේදී රු. 12,754,000 ක් දක්වා වැඩි වී තිබුණි. එය යහපත් ප්‍රවණතාවයක් නොවන බව නිරීක්ෂණය විය.
- (iii). සමුච්චිත අරමුදල දිගින් දිගටම හීන වෙමින් පැවති අතර, සමාලෝචිත වර්ෂය අවසානයට එය තවදුරටත් රු.මිලියන 101 කින් හීන වී තිබුණි. එහි ප්‍රතිශතය පෙර වර්ෂය සමඟ සැසඳීමේදී සියයට 11 ක් විය.

3.3 විශ්ව විද්‍යාලයට එරෙහිව ආරම්භ කර ඇති නෛතික සිද්ධි

විශ්ව විද්‍යාලය සමඟ 2012 වර්ෂයේදී රු. 27,000,952 ක කොන්ත්‍රාත් වටිනාකමක් මත කුලියාපිටිය පරිශ්‍රයේ තනි පුද්ගල නේවාසිකාගාරයක් ඉදිකිරීම සඳහා ගිවිසුමකට එළඹ, කොන්ත්‍රාත්තුව අතරමඟ නතර කර දැමූ පෞද්ගලික කොන්ත්‍රාත්කරුවකු විසින්, ඔහුගේ ඇපකර වටිනාකම වූ රු. 6,000,000 ක් අය කිරීම අත් හිටුවන ලෙසට විශ්වවිද්‍යාලයට එරෙහිව අධිකරණයේ නඩුවක් ගොනුකර තිබුණි. මේ හේතුව මත ගිවිසුම ප්‍රකාරව 2012 අගෝස්තු මස අවසන් කිරීමට නියමිතව තිබූ කොන්ත්‍රාත්තුව 2015 ජූලි වන විටදී ඉටු කර නොතිබුණි.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කාර්යසාධනය

සමාලෝචිත වර්ෂයේදී හා පෙර වර්ෂයේදී එක් එක් පීඨයන් සඳහා දරා ඇති වියදම, ශිෂ්‍ය සංඛ්‍යාව සහ ඒක ශිෂ්‍ය පිරිවැය පිළිබඳ වූ තොරතුරු පහත දැක්වේ.

	පීඨය	විස්තරය	රු.	පෙර වර්ෂය	සමාලෝචිත	වැඩිවීම
				2013	වර්ෂය 2014	ප්‍රතිශතයක් ලෙස සියයට
(i)	ව්‍යාපාර අධ්‍යයන හා මූල්‍ය පීඨය	වියදම	රු.	73,543,884	91,453,057	24
				1,312	1,521	15
		ඒක ශිෂ්‍ය පිරිවැය	රු.	56,055	60,126	07
(ii)	ව්‍යවහාරික විද්‍යා පීඨය	වියදම	රු.	74,208,889	95,292,894	28
				428	461	07
		ඒක ශිෂ්‍ය පිරිවැය	රු.	173,385	206,709	19
(iii)	කෘෂිකර්ම හා වැවිලි කළමනාකරණ පීඨය	වියදම	රු.	84,163,292	100,091,898	18
				439	454	03
		ඒක ශිෂ්‍ය පිරිවැය	රු.	191,716	220,446	15

(iv) පශු සම්පත් ධීවර හා පෝෂණ විද්‍යා පීඨය	}	වියදම	රු.	82,539,376	106,824,982	29
		ශිෂ්‍ය සංඛ්‍යාව		393	420	06
		ඒක ශිෂ්‍ය පිරිවැය	රු.	210,024	254,345	21

මේ සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) සමාලෝචිත වර්ෂය තුළ පශු සම්පත් ධීවර හා පෝෂණ පීඨය සහ කෘෂිකර්ම හා වැවිලි කළමනාකරණ පීඨයේ ඒක ශිෂ්‍ය පිරිවැය අනෙකුත් පීඨවලට සාපේක්ෂව ඉහළ අගයක් ගෙන තිබුණු අතර, එය ව්‍යාපාර අධ්‍යයන හා මූල්‍ය පීඨයේ ඒක ශිෂ්‍ය පිරිවැයට සාපේක්ෂව ප්‍රතිශතයක් ලෙස පිළිවෙලින් සියයට 423 ක් හා සියයට 366 ක් විය.

(ආ) ඉකුත් වර්ෂයට සාපේක්ෂව ව්‍යාපාර අධ්‍යයන හා මූල්‍ය පීඨයේ සියයට 7 කින්ද, ව්‍යවහාරික විද්‍යා පීඨයේ සියයට 19 කින්ද, කෘෂිකර්ම හා වැවිලි කළමනාකරණ පීඨයේ සියයට 15 කින්ද, පශු සම්පත් ධීවර හා පෝෂණ විද්‍යා පීඨයේ සියයට 21 කින්ද ඒක ශිෂ්‍ය පිරිවැයෙහි වැඩිවීමක් නිරීක්ෂණය විය.

(ඇ) විශ්ව විද්‍යාලයේ පීඨ හතරක් සඳහා තෝරාගත් ශිෂ්‍යයන්ගෙන් සැලකිය යුතු සංඛ්‍යාවක් විවිධ හේතු මත වෙනත් විශ්ව විද්‍යාලවලට මාරු වී ගොස් තිබුණි. අධ්‍යයන වර්ෂය තුළ විශ්ව විද්‍යාලයේ ලියාපදිංචි ශිෂ්‍යයන්ගෙන් 155 දෙනෙකු වෙනත් විශ්ව විද්‍යාලවලට මාරු වී ගොස් තිබුණු අතර, එය ලියාපදිංචි ශිෂ්‍ය සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස සියයට 15 ක් පමණ විය. ඒ අනුව මාරු වී ගොස් සිටි ශිෂ්‍යයින් 155 දෙනා වෙනුවෙන් විශ්ව විද්‍යාලය තුළ වෙන්ව පැවති සම්පත් නිශ්චල වී ඇතැයි යන සැකය බැහැර කළ නොහැකි විය.

විශ්ව විද්‍යාලවලට ඇතුළුවීමට සුදුසුකම් ලබා එම අවස්ථාව අහිමි වන සිසුන් කෙරෙහි අවධානය යොමු කර මෙම සම්පත් අපතේ යාම වළක්වා ගැනීමට සුදුසු වැඩපිළිවෙලක් යෝජනා කිරීම සමාලෝචිත වර්ෂය තුළද සිදුකර නොතිබුණි.

(ඈ) ව්‍යාපාර අධ්‍යයන හා මූල්‍ය පීඨයේ ශිෂ්‍ය සංඛ්‍යාව හා අධ්‍යයන කාර්ය මණ්ඩල සංඛ්‍යාව අතර පැවතිය යුතු සම්මත අනුපාතය 18:1 ක් වුවද එහි තරා අනුපාතය 44:1 ක් විය. එය ඉතාම අහිතකර ලක්ෂණයක් ලෙස නිරීක්ෂණය කෙරේ. අනෙක් පීඨ තුනේම සම්මත අනුපාතය 10:1 ක් වුවද තරා අනුපාතය 12:1 ක් වීම හේතුවෙන් සම්මත අනුපාතයට වඩා තරා අනුපාතය සුළු ප්‍රමාණයකින් පමණක් වැඩි වී තිබුණි.

4.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) විශ්ව විද්‍යාලයේ සේවයේ නියුතුව සිටි ආචාර්යවරුන් තිදෙනෙකු විදේශගත වීමේදී, විශ්ව විද්‍යාලය සමඟ එකඟ වූ ගිවිසුම් 2001, 2003 සහ 2014 වර්ෂවලදී කඩ කිරීම හේතුවෙන් ඔවුන්ගෙන් තවදුරටත් විශ්ව විද්‍යාලයට අයවිය යුතුව තිබුණු හිඟ මුදල වූ රු. 3,826,651 ක් අයකර ගැනීමට සමාලෝචිත වර්ෂයේදීද කටයුතු කර නොතිබුණි. මෙවැනි ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසා අනාගතයේදී රජයේ සම්පත් භාවිතා කර විදේශගත වන ආචාර්යවරුද මෙය පූර්වාදර්ශයක් කර ගැනීමට ඉඩකඩ පැවතිය හැකිය යන සැකය විගණනයේදී බැහැර කළ නොහැකි විය.

(ආ) මාකදුර පරිශ්‍රයේ පිහිටි පුස්තකාලය සඳහා 2008 වර්ෂයේදී ප්‍රදර්ශනයකින් රු.4,130,710 ක් වූ පුස්තකාල පොත් ලබා ගෙන තිබුණි. එහිදී ප්‍රසම්පාදන කාර්යපරිපාටියේ බොහෝ කරුණු නොසලකා තිබූ බවත්, පුස්තකාල පොත්වල අවශ්‍යතාවය, මිල ගණන් පිළිබඳව සහ සංස්කරණ වර්ෂය පවා නොසලකා හැර තිබූ බව අපගේ පසුගිය විගණන විමසුම් හා විගණන වාර්තා මගින් පෙන්වා දී තිබුණි. විශ්ව විද්‍යාලයේ පාලක සභාව විසින් මෙම මිලදී ගැනීම පිළිබඳව පරීක්ෂා කර වාර්තා කිරීම සඳහා කමිටුවක් පත්කර තිබුණද ඒ මගින් විධිමත් ක්‍රියාමාර්ග නොගෙන රු.4,053,786 ක වටිනාකමක් සමාලෝචිත වර්ෂයේ අදාළ ආයතනය වෙත ගෙවා තිබුණි. මෙම පොත් මිලදී ගැනීම සඳහා දරා ඇති පිරිවැයෙන් සැලකිය යුතු වටිනාකමක් නිෂ්කාර්ය වැයක් බව නිරීක්ෂණය වූ අතර, එම මිලදී ගැනීම සම්බන්ධයෙන් සිදුවී ඇති බැහැරවීම්වලට වගකිව යුතු පාර්ශවයන් පිළිබඳව විධිමත්ව සොයා බලා අවශ්‍ය පියවර ගෙන නොතිබුණි.

(ඇ) විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා සභාපතිගේ අංක UGC/HR/09/01/75 දරන 2008 සැප්තැම්බර් 08 දිනැති ලිපිය ප්‍රකාරව කම්කරු ශ්‍රේණිවල පුරප්පාඩු පුරවන තෙක් සනීපාරක්ෂක හා නඩත්තු කටයුතු සඳහා බාහිර ශ්‍රම සැපයීමේ ආයතනයකින් අදාළ සේවාව ලබාගෙන ඒ සඳහා සමාලෝචිත වර්ෂයේදී රු. 3,644,770 ක් ගෙවා තිබුණි. අදාළ සමාගම සමඟ වූ ගිවිසුම් 2013 සැප්තැම්බර් 16 දිනෙන් අවසන් වී තිබුණද නැවත තරඟකාරී ප්‍රසම්පාදන ක්‍රියාමාර්ගයන්ට නොගොස් අදාළ ආයතනයේ සේවා කාලය විටින් විට දීර්ඝ කර තිබුණි.

(ඈ) නේවාසික පහසුකම් අවශ්‍ය සිසුන් පිළිබඳව විධිමත් අධ්‍යයනයකින් තොරව සිසුන් 89 දෙනෙකුගේ නේවාසික පහසුකම් වෙනුවෙන් රු. 2,700,000 ක් ගෙවා ගොඩනැගිල්ලක් කුලියට ලබාගෙන තිබූ අතර, ඒ අනුව එක් සිසුවෙක් වෙනුවෙන් වාර්ෂිකව දරා තිබූ පිරිවැය රු. 30,337 ක් විය. මෙම ගොඩනැගිල්ල සිසුන් 150 දෙනෙකුට නේවාසික පහසුකම් සැලසිය හැකි ගොඩනැගිල්ලක් බව නිරීක්ෂණය විය.

(ඉ) සමාලෝචිත වර්ෂයේදී මාකදුර පශු සංවර්ධන ව්‍යාපෘතිය මගින් සත්ව කොටු ඉදිකිරීම් නිම කර තිබුණද, එම තත්ත්වය ගිණුම් අංශයට වාර්තා නොකිරීම හේතුවෙන් රු. 2,469,713 ක් වූ පිරිවැය ප්‍රාග්ධනික කර නොතිබුණි.

4.3 මෙහෙයුම් අකාර්යක්ෂමතා

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) විශ්ව විද්‍යාලයේ කාර්ය මණ්ඩල සංවර්ධනය වෙනුවෙන් 2012 වර්ෂයේ සිට සමාලෝචිත වර්ෂය දක්වා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ලැබී තිබුණු එකතුව රු. 10,500,000 ක මුදලින් සියයට 13 ක් එනම් රු. 1,348,618 ක මුදලක් අදාළ කාර්යයන් සඳහා යොදා ගෙන නොතිබුණි.

(ආ) විශ්ව විද්‍යාලීය නඩත්තු අංශය මගින් ඇතැම් ඉදිකිරීම් සිදු කර තිබුණද පශු සංවර්ධන වැඩසටහන් යටතේ මිලදී ගන්නා ලද ගොඩනැගිලි ද්‍රව්‍ය රු. 1,647,590 ක් මාකදුර නඩත්තු අංශයේ තොග ලේඛනවල ඇතුළත් කර නොතිබුණි.

4.4 මතභේදයට තුඩුදෙන ගනුදෙනු

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) විශ්වවිද්‍යාලයේ ආචාර්යවරියකට පශ්චාත් ආචාර්ය උපාධියෙන් පසුව කෙරෙන පරීක්ෂණ කටයුතු සඳහා ලබාදී තිබූ පවුම් 5,000 (රු. 980,200) ක මුදලක් ඇයගේ පෞද්ගලික ගිණුමට බැර කර තිබුණි. මේ සම්බන්ධයෙන් පැවති විරෝධතා සලකා බැලීමෙන් තොරව විශ්ව විද්‍යාලයේ පාලක සභාවේ 2014 ජනවාරි 21 දිනැති අංක C/141/48SUPP දරන ලිපිය මඟින් ලබාදී තිබූ අනුමැතියෙන් මුදල් බැර කිරීම මතභේදයට තුඩුදෙන කරුණක් විය. මෙම ආචාර්යවරියට අදාළ පර්යේෂණ කටයුතු සඳහා මුදල් ලැබී ඇත්තේ ඇය ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේ ආචාර්යවරියක්වීම හේතුවෙන් යන කරුණු විගණනයේදී බැහැර කළ නොහැකි විය.

(ආ) මාකදුර පරිශ්‍රයේ ශිෂ්‍ය නේවාසිකාගාර දෙකක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ ඇස්තමේන්තු සකස් කිරීම, ගිවිසුම් අත්සන් කිරීම හා මුදල් ගෙවීම් යනාදිය උසස් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් සිදුකර තිබුණි. ඉදිකිරීම් ආරම්භ කිරීමට ප්‍රථම බිම් සකස් කිරීමේ කටයුතු සිදුකිරීම විශ්ව විද්‍යාලය වෙත පැවරී තිබූ අතර ඒ සඳහා රු.1,640,510 ක් විශ්වවිද්‍යාලය විසින් වැයකර තිබුණි. කෙසේවුවද ගොඩනැගිලි ඉදිකිරීමේ කොන්ත්‍රාත්කරු හා විශ්ව විද්‍යාලය අතර කිසිදු ගිවිසුමක් හෝ නොමැතිව මෙම ව්‍යාපෘතිය සඳහා විශ්ව විද්‍යාලය ගොඩනැගිලි ඉදිකිරීම වෙනුවෙන් විශ්ව විද්‍යාල අරමුදලින් රු.5,341,038 ක් ගෙවා තිබුණි.

4.5 ආර්ථික නොවූ ගනුදෙනු

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) විශ්ව විද්‍යාලය විසින් නේවාසිකාගාර බදු ගැනීමේදී තක්සේරු වටිනාකම ඉක්මවා රු. 246,000 ක් ගෙවා තිබුණු අතර, ඒ සඳහා පාලක සභාවේ අනුමැතියද ලබාදී තිබුණි.

(ආ) මාකදුර පරිශ්‍රයේ ආචාර්යවරුන් දෙදෙනෙකු සමාලෝචිත වර්ෂයේ එකම දිනක කොළඹ යාම සඳහා රු. 5,850 හා රු.5,148 වශයෙන් එකතුව රු.10,998 ක් ගෙවා කුලී වාහන දෙකක් ලබා ගෙන තිබීම ආනාර්ථික ලෙස කටයුතු කිරීමක් බව නිරීක්ෂණය විය.

(ඇ) 2010 දෙසැම්බර් 07 දිනැති අංක 150 දරන මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ අයවැය චක්‍රලේඛය ප්‍රකාරව නව වාහන මිලදී ගැනීමෙන් පසුව කුලී වාහන ඉවත් කළ යුතු වුවද, විශ්ව විද්‍යාලය විසින් 2013 වර්ෂයේ නව වාහන 05 ක් මිලදීගෙන තිබුණද සමාලෝචිත වර්ෂය තුළදී කුලී වාහන වෙනුවෙන් රු. 2,724,456 ක් ගෙවා තිබුණ අතර, එය පසුගිය වර්ෂයට සාපේක්ෂව සියයට 50 ක වැඩිවීමකි.

4.6 කොන්ත්‍රාත් පරිපාලනයේ අඩුපාඩු

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) ගිවිසුම්ගත කාලය තුළ වැඩ අවසන් නොකිරීම හේතුවෙන් ගෙවීම් කිරීමේදී අතිරේක වැය බරක් දැරීමට සිදුවූ අවස්ථා නිරීක්ෂණය වූ අතර එවැනි අවස්ථා කිහිපයක් පහත දැක්වේ.

(i). කුලියාපිටිය පරිශ්‍රයේ ව්‍යාපාර අධ්‍යයන හා මූල්‍ය පීඨ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් අවසන් කිරීම සඳහා වූ ගිවිසුම්ගත කාලය 2011 ජනවාරි 27 දිනෙන් අවසන් වුවද, ඉදිකිරීම් අවසන් කර ගොඩනැගිල්ල භාරදී තිබුණේ 2013 නොවැම්බර් 28 දින දීය. එදිනෙන් පසු 2015 ජනවාරි මාසය වන තෙක් කිසිදු බිල්පත් ගෙවීම් කටයුතු සඳහා

ඉදිරිපත් කර නොතිබුණි. ඉදිකිරීම් පමාවීම මිල විවලන සඳහා ගණනය කිරීම්වලට යටත්වන අතර, මිල විවලන සඳහා මෙතෙක් කළ ගෙවීම් රු. 10,363,120 ක් වී තිබුණි. මේ සඳහා ඉදිරිපත් කර ඇති හේතු විගණනයේදී පිළිගැනීමට අසීරු විය.

(ii). මාකදුර පරිශ්‍රයේ තනි පුද්ගල නේවාසිකාගාර ගොඩනැගිල්ල ඉදිකිරීම් අවසන් කළයුතුව තිබුණේ 2012 වර්ෂයේදී වුවත්, එය නිමකර භාරදී තිබුණේ 2013 වර්ෂයේදීය. කෙසේ වුවද එම ගොඩනැගිල්ල සඳහාද සමාලෝචිත වර්ෂයේදී කිසිදු බිල්පතක් ඉදිරිපත් කර නොතිබූ අතර, 2015 වර්ෂයේදී ඉදිරිපත් කර තිබූ 07 වන බිල්පත සඳහා රු. 2,424,959 ක් මිල විවලනය සඳහා ගෙවීම් කර තිබුණි. ඉදිකිරීම් කාල ප්‍රමාදයක් ඇතිවී තිබුණේ කොන්ත්‍රාත්කරුගේ දුර්වල ඉදිකිරීම් මත බව 2012 සැප්තැම්බර් 18 දිනැති ලිපියෙන් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව දක්වා තිබියදීත් මිල විවලන ගෙවීම අනුමත කිරීම ප්‍රශ්නගත කරුණක් විය.

(ආ) වර්ෂයකට වැඩි කාලයක සිට කෙරීගෙන යන වැඩ ලෙස ගිණුම්වල දක්වා තිබුණු එකතුව රු. 34,085,902 ක වටිනාකම තවදුරටත් නොවෙනස්ව පැවතුණි. ඒ තුළ වර්ෂ 02 කට වඩා පැරණි ශේෂද පැවතුණි.

4.7 කාර්ය මණ්ඩල පරිපාලනය

2014 දෙසැම්බර් 31 දිනට විශ්ව විද්‍යාලයේ අනුමත හා තර්ජන සේවක සංඛ්‍යාව සම්බන්ධයෙන් පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) සමාලෝචිත වර්ෂයෙහි විශ්ව විද්‍යාලයේ අනුමත අධ්‍යයන කාර්ය මණ්ඩලය 275 ක් වුවද, තර්ජන කාර්ය මණ්ඩලය 255 ක් විය. සමාලෝචිත වර්ෂයේදී සමහර අධ්‍යයන අංශවල ඇතැම් විෂයයන් සඳහා විශේෂ නිපුණතාවයක් ඇති ආචාර්යවරුන් නොමැති වීම හේතුවෙන් බාහිර දේශකයින් 69 දෙනෙකු බඳවා ගෙන ඔවුන්ට වැටුප් වශයෙන් රු. 8,508,195 ක් ගෙවා තිබුණි.

(ආ) අනුමත සේවක සංඛ්‍යාව අනුව සුළු සේවකයන් 26 දෙනෙකුගේ පුරප්පාඩු පැවති අතර, එය දෛනික කටයුතු කර ගෙන යාමට එතරම් බාධාවක් නොවුවද, විවිධ හේතු දක්වමින් බාහිර ශ්‍රම සේවා සපයන ආයතනයකින් කම්කරුවන් 12 දෙනෙකු බඳවා ගෙන ඔවුන්ගේ වැටුප් වශයෙන් සමාලෝචිත වර්ෂයේදී රු. 3,644,770 ක මුදලක් ගෙවා තිබුණි.

5. ගිණුම් කටයුතුභාවය සහ යහපාලනය

5.1 ක්‍රියාකාරී සැලැස්ම

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) 2003 ජූනි 02 දිනැති අංක පීරීඩ්/12 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛයේ 5.1.2 වගන්තිය ප්‍රකාර ආයතනයක සැලසුම්ගත ව්‍යාපාර කාලය තුළ (වර්ෂයක්) අරමුණු හා ඉලක්ක සපුරා ගැනීම සඳහා පැහැදිලිව හඳුනා ගන්නා ලද කාර්යයන් ඇතුළත් කර ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම කළමනාකරණයේ වගකීම වුවද සමාලෝචිත වර්ෂය සඳහා විධිමත් ලෙස සකස් කළ ක්‍රියාකාරී සැලැස්ම විගණනය වෙත ඉදිරිපත් කර නොතිබුණි.

(ආ) ඉදිරිපත් කර තිබූ විධිමත් නොවූ ක්‍රියාකාරී සැලැස්මේ ගොඩනැගිලි පුනරුත්ථාපනය හා වැඩි දියුණු කිරීම යටතේ රු. 12,500,000 ක ප්‍රතිපාදනයක් දක්වා තිබුණද සමාලෝචිත වර්ෂයේ අවසාන ගිණුමේ උක්ත ප්‍රතිපාදනය ලෙස දක්වා තිබුණේ රු.37,500,000 ක් ලෙසිනි. ක්‍රියාකාරී සැලැස්මට අනුව වැඩ විෂයයන් 10 ක් සඳහා රු.12,500,000 ක් වෙන් කර තිබුණද සමාලෝචිත වර්ෂය තුළදී ක්‍රියාකාරී සැලැස්මට අනුකූල නොවන ලෙස වැඩ විෂයයන් 51 ක් සිදුකර ඒ සඳහා රු. 39,577,470 ක් වැය කර තිබුණි.

(ඇ) ගොඩනැගිලි ඉදිකිරීම සඳහා රු.455,000,000 ක් වටිනා ව්‍යාපෘති ගණනාවක් ඉටු කිරීමට අපේක්ෂා කළද සමාලෝචිත වර්ෂය අවසානයට ප්‍රගතිය සතුටුදායක මට්ටමක නොවූ බව නිරීක්ෂණය විය. ව්‍යාපාර අධ්‍යයන පීඨ ගොඩනැගිල්ල හා අධ්‍යයන අවිවාහක කාර්ය මණ්ඩල ගොඩනැගිල්ල යන ව්‍යාපෘති සඳහා පසුගිය වර්ෂයේ ඉතිරි කරගත් ප්‍රතිපාදනයද සමඟ සමාලෝචිත වර්ෂයේ අවසානයට රු.5,398,871 ක් ඉතිරි කර තිබුණි. මාකපුර සෞඛ්‍ය මධ්‍යස්ථානයෙන් සියයට 49 ක්ද, කුලියාපිටිය සේවා මධ්‍යස්ථානයෙන් සියයට 96 ක්ද, ක්‍රීඩාපිටිය සකස් කිරීමෙන් සියයට 20 ක්ද සහ ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ නිපුණතා සඳහා සියයට 93 ක්ද වශයෙන් එකතුව රු.14,515,623 ක් ඉතිරි කර තිබුණි. වැඩ විෂයයන් 08 ක මුළු ප්‍රතිපාදනය ඉක්මවා රු.23,120,397 ක් වැයකර තිබුණි.

5.2 අයවැය ලේඛනමය පාලනය

අයවැය ලේඛන සකස් කිරීමේදී වැය විෂයයන් 40 කට අදාළව අධි ඇස්තමේන්තු පිළියෙල කර තිබීමත්, වැය විෂයයන් 20 කට අදාළව අයවැයගත ප්‍රතිපාදන ඉක්මවා වියදම් දරා තිබීමත්, වැය විෂයයන් 02 ක මුළු ප්‍රතිපාදන මුදලම වියදම් කර නොතිබීමත් සහ වැය විෂයයන් 03 ක් සඳහා ප්‍රතිපාදන රහිතව වියදම් දරා තිබීමත් හේතුවෙන් විශ්ව විද්‍යාලය විසින් අයවැය ලේඛනය ඵලදායී කළමනාකරණ පාලන කාරකයක් ලෙස උපයෝගී කර නොතිබූ බව නිරීක්ෂණය විය.

5.3 නොවිසඳී ඇති විගණන ඡේද

විශ්ව විද්‍යාලයේ කළුකොටුවෙන් වෙත 2010-2011 කාල සීමාව තුළ එක් ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කළ ආචාර්යවරියක වෙත එම ව්‍යාපෘතිය වෙනුවෙන් රු.99,882 ක් ගෙවා තිබූ අතර, එම ව්‍යාපෘතියට අදාළ පර්යේෂණ වාර්තාව 2013 පෙබරවාරි අවසානයට ඉදිරිපත් කළයුතු වුවත්, 2015 ජූනි 30 දින වන විටත් ඉදිරිපත් කර නොතිබුණි.

5.4 වාර්ෂික වාර්තා සහාගත කිරීම

1971 අංක 38 දරන මුදල් පනතේ 14 (1) වගන්තිය සහ 2003 ජූනි 02 දිනැති අංක පීරීඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛයේ 6.5.3 වගන්තිය අනුව අදාළ වර්ෂය අවසන් වී දින 150 ක් ඇතුළත විශ්ව විද්‍යාලයේ වාර්ෂික වාර්තාව පාර්ලිමේන්තුවේ සහාගත කළයුතු වුවද, 2012 වර්ෂයේ වාර්ෂික වාර්තාව සහාගත කර නොතිබුණි.

6. පද්ධති හා පාලනයන්

පද්ධති හා පාලන ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් විගණනයේදී නිරීක්ෂණය වූ අඩුපාඩු වරින්වර උපකුලපතිවරයාගේ අවධානයට යොමු කරන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතුවේ.

- (අ) අයවැය
- (ආ) පුස්තකාල පොත් හා සභරා මිලදී ගැනීම
- (ඇ) ඉදිකිරීම් කොන්ත්‍රාත්තු
- (ඈ) අත්තිකාරම් ලබාදීම
- (ඉ) බාහිර පාඨමාලා පැවැත්වීම
- (ඊ) තොග පාලනය
- (උ) කාර්ය මණ්ඩල පරිපාලනය
- (ඌ) ප්‍රසම්පාදන ක්‍රියාවලිය
- (එ) වාහන පාලනය
- (ඵ) බාහිර දේශන සම්බන්ධ පාලනය